



නිකුත් කළේ ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුව

දිනය 2024 නොවැම්බර් 27

මුදල් ප්‍රතිපත්ති විවරණය: අංක 06 - 2024 නොවැම්බර්

ශ්‍රී ලංකා මහ බැංකුව එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතිකය හඳුන්වා දෙමින්

මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය තවදුරටත් ලිහිල් කරයි

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය 2024 නොවැම්බර් 26 වැනි දින පැවති රැස්වීමේදී මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය තවදුරටත් ලිහිල් කිරීමට කටයුතු කළ අතර අලුතින් හඳුන්වාදුන් එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතිකය (OPR) සියයට 8.00ක් ලෙස තීරණය කළේය. මෙම වෙනසත් සමඟ, ප්‍රතිපත්ති පොලී අනුපාතිකයෙහි අඩු වීම බරින් සාමාන්‍ය ඒකීය මුදල් අනුපාතිකයෙහි දැනට පවතින මට්ටම හා සාපේක්ෂව පදනම් අංක 50ක් පමණ වේ. බරින් සාමාන්‍ය ඒකීය මුදල් අනුපාතිකය, නම්‍යශීලී උද්ධමන ඉලක්කකරණ රාමුව තුළ මෙහෙයුම් ඉලක්කය ලෙස තවදුරටත් පවතී.

ආර්ථිකයට එහි උපරිම ධාරිතා මට්ටම කරා ළඟා වීමට සහාය වෙමින්, උද්ධමනය ඉලක්කගත සියයට 5ක මට්ටමේ පවත්වාගෙන යෑම සඳහා දේශීය සහ විදේශීය අංශයේ වත්මන් හා අපේක්ෂිත ආර්ථික ප්‍රවණතා මෙන්ම අවදානම් හා අවිනිශ්චිතතා මනාව සලකා බැලීමෙන් අනතුරුව මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය මෙම මුදල් ප්‍රතිපත්තිය ලිහිල් කිරීමේ තීරණයට එළැඹිණි. විශේෂයෙන්ම, දැනට පවතින නවතම දත්ත අනුව, යටිතල උද්ධමන පීඩන සහ උද්ධමන අපේක්ෂා තවදුරටත් පහළ යෑම සමඟ නුදුරු කාලීනව අපේක්ෂිත අවධමන තත්ත්වයන් තීව්‍ර වීම, විදේශීය අංශයේ කාර්යසාධනය අපේක්ෂිත මට්ටමට වඩා යහපත් වීම සහ වෙළඳපොළ ණය පොලී අනුපාතික පහළ යෑමට පවතින ඉඩකඩ සීමාවීම යන කරුණු මුදල් ප්‍රතිපත්තිය තවදුරටත් ලිහිල් කිරීම සඳහා වූ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලයේ තීරණයට ප්‍රධාන වශයෙන් හේතු විය.

එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතිකය හඳුන්වාදීම

2024 නොවැම්බර් මස 27 වැනි දින සිට බලපැවැත්වෙන පරිදි ශ්‍රී ලංකා මහ බැංකුව මෙතෙක් පැවති ද්විත්ව ප්‍රතිපත්ති පොලී අනුපාතික ක්‍රමවේදය වෙනුවට තනි ප්‍රතිපත්ති පොලී අනුපාතික ක්‍රමවේදයක් වෙත යොමු විය. ඒ අනුව, එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතිකය සියයට 8.00ක් ලෙස තීරණය කළ අතර, එය මින් ඉදිරියට මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය දැනුම් දීම සහ ක්‍රියාත්මක කිරීම සඳහා මහ බැංකුවේ ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති උපකරණය ලෙස භාවිතා වේ. තවද, මෙම තනි ප්‍රතිපත්ති පොලී අනුපාතික ක්‍රමවේදයට යොමු වීමත් සමඟ නිත්‍ය තැන්පතු

පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR) තවදුරටත් මහ බැංකුවේ ප්‍රතිපත්ති පොලී අනුපාතික ලෙස සලකනු නොලැබේ.¹

මහ බැංකුව සමඟ එක්දින පදනම මත ගනුදෙනු කරන සහභාගිත්ව ආයතන සඳහා නිත්‍ය පහසුකම් අඛණ්ඩව ලබා දෙනු ඇති අතර, මෙම පහසුකම් සඳහා අදාළ වන පොලී අනුපාතික, එනම් නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය, පදනම් අංක ± 50 ආන්තික සමඟ එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතිකයට සම්බන්ධ කෙරේ. ඒ අනුව, නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය, පිළිවෙළින්, සියයට 7.50ක් සහ සියයට 8.50ක් වේ.


මතුපිට උද්ධමනය නුදුරු කාලීනව සෘණ අගයක පවතිනු ඇතැයි පුරෝකථනය කෙරේ

2024 සැප්තැම්බර් මාසයේ දී සෘණ අගයක් වූ කොළඹ පාරිභෝගික මිල දර්ශකයේ වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2024 ඔක්තෝබර් මාසයේදී ද සෘණ අගයක් වාර්තා කළේය. විදුලි ගාස්තු සහ දේශීය ඉන්ධන මිල ගණන් සඳහා පෙර සිදු කළ සංශෝධන සහ ආර්ථිකයේ අඩු ඉල්ලුම් පීඩන මධ්‍යයේ නිතර මිල උච්ඡාවචන සහිත ආහාරවල මිල ගණන් අඩු වීම මේ සඳහා හේතු විය. ආර්ථිකයේ යටිතල ව්‍යුහයේ නිතර මිල උච්ඡාවචන සහිත ආහාර මිල ගණන් අඩු වීම හේතුවෙන් ඉදිරි මාසවලදී මතුපිට උද්ධමනය පෙර පුරෝකථනවලට වඩා තීව්‍ර අවධමනයක් වාර්තා කරනු ඇතැයි නවතම පුරෝකථන මගින් පෙන්වනු ලැබේ. කෙසේ වෙතත්, උද්ධමනය 2025 වසරේ මැද භාගය වනවිට ධන අගයක් ගනු ඇතැයි අපේක්ෂා කරන අතර, සුදුසු ප්‍රතිපත්තිමය ක්‍රියාමාර්ගවල සහාය ලබමින් මැදි කාලීනව එහි ඉලක්කගත සියයට 5ක මට්ටම කරා ක්‍රමයෙන් ළඟා වනු ඇතැයි අපේක්ෂා කෙරේ. ඉදිරි මාස කිහිපය තුළදී මූලික උද්ධමනය තවදුරටත් අඩු වනු ඇතැයි පුරෝකථනය කර ඇති අතර, ඉන්පසුව මූලික උද්ධමනයේ මෙම මන්දගාමීවීමේ ප්‍රවණතාව වෙනස් වෙමින් මැදි කාලීනව ස්ථායී වනු ඇතැයි අපේක්ෂා කෙරේ. මේ අතර, පෙර මුදල් ප්‍රතිපත්ති විචරණයට සාපේක්ෂව උද්ධමන අපේක්ෂා තවදුරටත් අඩු වී ඇතැයි පෙන්වනු ලැබේ.

¹ මෙම ප්‍රතිපත්ති වෙනස්කම පිළිබඳ වැඩි විස්තර සඳහා "ශ්‍රී ලංකා මහ බැංකුව [එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතිකය](https://www.cbsl.gov.lk/sites/default/files/concept_note_on_opr_e.pdf) හඳුන්වා දෙමින් තනි ප්‍රතිපත්ති පොලී අනුපාතික ක්‍රමවේදයක් ක්‍රියාත්මක කරයි" යන මාධ්‍ය නිවේදනය සහ https://www.cbsl.gov.lk/sites/default/files/concept_note_on_opr_e.pdf හි තනි ප්‍රතිපත්ති පොලී අනුපාතික ක්‍රමවේදයක් ක්‍රියාත්මක කිරීම පිළිබඳ විස්තරාත්මක සටහන බලන්න.

මතුපිට උද්ධමනයේ පුරෝකථන*: (කාර්තුමය, කො.පා.මි.ද., වාර්ෂික ලක්ෂ්‍යමය, %)

2024 නොවැම්බර් මස මුදල් ප්‍රතිපත්ති වාරයේ පුරෝකථන මත පදනම්ව



මූලාශ්‍රය: ශ්‍රී ලංකා මහ බැංකු කාර්යමණ්ඩල පුරෝකථන

*උද්ධමන ව්‍යාප්ති සටහනෙහි (Fan chart) 2022 වසරේ සිව්වන කාර්තුව දක්වා වාර්තා කරන ලද දත්ත කොළඹ පාරිභෝගික මිල දර්ශකය (2013=100, සෘතුමය වශයෙන් ඇතිවන බලපෑම් ඉවත් කරන ලද (seasonally adjusted)) මත පදනම් වන අතර මෙම කාල සීමාවෙන් පසු දත්ත කොළඹ පාරිභෝගික මිල දර්ශකය (2021=100, සෘතුමය වශයෙන් ඇතිවන බලපෑම් ඉවත් කරන ලද) මත පදනම් වේ. 2024 නොවැම්බර් මස පුරෝකථන වාරයේදී පැවති සියලුම දත්ත මත පුරෝකථන පදනම් වේ.

සටහන: උද්ධමන ව්‍යාප්ති සටහන මගින් මූලික පුරෝකථන පථය වටා පවතින අවිනිශ්චිතතාව ක්‍රමයෙන් වර්ණය අඩු වන පරිදි වූ විශ්‍රම්භ පරාස හැඩත කිරීමෙන් විදහා දැක්වේ. රූපසටහනේ දැක්වෙන විශ්‍රම්භ ප්‍රාන්තර (Confidence Intervals, CI) මගින් මැදිකාලීන උද්ධමනය විචලනය විය හැකි අගය පරාසයන් දක්වයි. උදාහරණයක් ලෙස, තද කොළ පැහැති ප්‍රදේශය සියයට 50 විශ්‍රම්භ ප්‍රාන්තරය නිරූපණය කරන අතර, එමගින් උද්ධමනයේ සැබෑ අගය මෙම පරාසය තුළ පැවතීමේ සියයට 50ක සම්භාවිතාවක් පවතින බව හඟවනු ලබයි. විශ්‍රම්භ පරාසයන් මගින් උද්ධමනයේ දීර්ඝ කාලයකට පුරෝකථනය කිරීමේදී ඇතිවිය හැකි අවිනිශ්චිතතාවයේ ඉහළ යෑම පෙන්වනු ලබයි.

සටහන: පුරෝකථනයක් යනු පෞරෝන්දුවක් හෝ බැඳීමක් නොවේ.

මෙම පුරෝකථන, 2024 නොවැම්බර් මස පුරෝකථන වාරයේදී පැවති දත්ත, උපකල්පන සහ විනිශ්චයන් මත පදනම්ව සිදු කර ඇත. එම පුරෝකථන වාරයේදී පැවති ගෝලීය බලශක්ති සහ ආහාර මිල පිළිබඳ වන පුරෝකථන; ශ්‍රී ලංකාවේ ප්‍රධාන වෙළඳ හවුල්කරුවන්ගේ අපේක්ෂිත ආර්ථික වර්ධනය; ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය යටතේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය පහසුකම් වැඩසටහනේ පුරෝකථන අනුව අපේක්ෂිත දේශීය රාජ්‍ය මූල්‍ය ඉදිරි දැක්ම සහ ඇමරිකා එක්සත් ජනපදයේ මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය මගින් නිරූපණය වන ගෝලීය මූල්‍ය තත්ත්ව යනාදී කරුණු මත මෙම පුරෝකථන රඳා පවතී. තවද, ආර්ථික ආකෘති මගින් ලබාදෙන පොලී අනුපාතික මාර්ගය සහ ඒ හා සබැඳි සාර්ව ආර්ථික විචලනයන්හි හැසිරීම මත පුරෝකථන රඳා පවතී. මෙම උපකල්පනවල සිදුවන සැලකිය යුතු මට්ටමේ වෙනස්කම් සැබෑ උද්ධමනය, පුරෝකථනය කළ මාර්ගයෙන් අපගමනය වීමට හේතු විය හැකිය.

භූ-දේශපාලනික අවිනිශ්චිතතාව මධ්‍යයේ ගෝලීය ආහාර සහ බලශක්ති මිල කෙරෙහි ඇති විය හැකි ඉහළ පීඩන; ඉහළ වැටුප් සඳහා ඇති ඉල්ලුම සාක්ෂාත් වීමට ඇති හැකියාව; අයහපත් කාලගුණ තත්ත්ව හේතුවෙන් කෘෂිකාර්මික නිෂ්පාදනයට සිදු විය හැකි බලපෑම; අපේක්ෂිත රාජ්‍ය මූල්‍ය ඒකාග්‍රතා මාර්ගයෙන් යම් අපගමනයක් ඇති වීමට ඇති හැකියාව; ඉහළ මට්ටමට විනිමය අනුපාතිකය අවප්‍රමාණය වීමට ඇති හැකියාව; සහ ඇමරිකා එක්සත් ජනපදයේ ප්‍රතිපත්ති වෙනස්කම් හේතුවෙන් ගෝලීය උද්ධමනය පහළ යෑම සඳහා ඇතිවිය හැකි අවහිරතා වැනි සාධක මගින් උද්ධමන පුරෝකථන ඉහළ යෑමේ බලපෑම් ඇති කළ හැකිය. මේ අතර, උද්ධමන පුරෝකථන පහළ යෑමේ අවදානම් සැලකූවිට, අනෙකුත් සාධක අතර, අත්‍යවශ්‍ය ද්‍රව්‍ය වල සිදු විය හැකි මිල අඩු කිරීම්; සහ මහජනතාවගේ මිලදී ගැනීමේ ශක්තිය හීන වීමේ දිගු කාලීන බලපෑම ඇතුළත් වේ.

දැනුවත් තීරණ ගැනීමට හැකිවන පරිදි උද්ධමන ඉදිරි දැක්මෙහි අපේක්ෂිත වෙනස්කම් නිරන්තරව මහජනතාවට සන්නිවේදනය කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව කැපවී සිටියි.

වෙළඳපොළ පොලී අනුපාතික පහළ යෑමෙන් අනතුරුව සමස්තයක් ලෙස ස්ථාවර පවතී

ලිහිල් මුදල් ප්‍රතිපත්ති ස්ථාවරයට ප්‍රතිචාර වශයෙන් පසුගිය කාලපරිච්ඡේදය තුළදී අඩු වීමක් වාර්තා කළ වෙළඳපොළ පොලී අනුපාතික බොහෝ දුරට ස්ථාවර පවතී. වෙළඳපොළ ණය පොලී අනුපාතික අඩු වීමෙහි සහාය ඇතිව, බලපත්‍රලාභී වාණිජ බැංකු විසින් පෞද්ගලික අංශය වෙත ලබා දුන් ණය 2024 මැයි මාසයේ සිට සැලකිය යුතු ලෙස ප්‍රසාරණය විය. 2024 තුන්වන කාර්තුව තුළ පෞද්ගලික අංශයට ලබා දුන් ණය පිළිබඳ දත්ත මගින්ද ආර්ථිකයේ සියලු ප්‍රධාන අංශ සඳහා ණය ප්‍රසාරණයෙහි පුළුල් වර්ධනයක් පෙන්වනු ලබයි. හිතකර වෙළඳපොළ ණය පොලී අනුපාතික, දේශීය ආර්ථික ක්‍රියාකාරකම්වල අපේක්ෂිත වර්ධනය සහ වෙළඳපොළ

අපේක්ෂා වර්ධනය වීම මගින් සහාය ලබමින් පෞද්ගලික අංශයට ලබාදෙන ණය ප්‍රසාරණය වීමේ ප්‍රවණතාව අඛණ්ඩව පවතිනු ඇතැයි අපේක්ෂා කෙරේ. මේ අතර, වැඩිදියුණු වූ රාජ්‍ය මූල්‍ය කාර්යසාධනය, හිතකර උද්ධමන ඉදිරි දැක්ම සහ සමස්තයක් ලෙස ස්ථාවරව පවතින ආර්ථික තත්ත්වයන් හේතුවෙන් රජයේ සුරැකුම්පත් මත ඵලදා අනුපාතිකවලට අදාළව දක්නට ලද පීඩනය ද යම්තාක් දුරකට ලිහිල් වී ඇත.

විදේශීය අංශයේ ඉදිරි දැක්ම වඩාත් හිතකර මට්ටමක පවතී

අපනයන ඉපැයීම්වලට සාපේක්ෂව ආනයන වියදම් විශාල ලෙස ඉහළ යෑම හේතුවෙන් 2023 වසරේ අනුරූප කාලපරිච්ඡේදයට සාපේක්ෂව 2024 සැප්තැම්බර් මාසයෙන් අවසන් වන මාස නවය තුළදී වෙළඳ ගිණුමේ හිඟය පුළුල් විය. කෙසේ වෙතත්, මෙම කාල සීමාව තුළදී සංචාරක ඉපැයීම් සහ විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ ලැබීම් ඉහළ යෑම, විදේශීය ජංගම ගිණුමට ධනාත්මක ලෙස දායක විය. 2024 වසරේ මේ දක්වා කාලය තුළදී එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සියයට 11.0කින් පමණ අතිප්‍රමාණය විය. මහ බැංකුව විදේශ විනිමය වෙළඳපොළෙන් සැලකිය යුතු විදේශ විනිමය ප්‍රමාණයක් මිලදී ගැනීම සහ බහුපාර්ශ්වික අරමුදල් ගලා ඒමත් සමඟ, 2024 ඔක්තෝබර් මස අවසානය වන විට දළ නිල සංචිත ප්‍රමාණය එක්සත් ජනපද ඩොලර් බිලියන 6.5ක් (චීන මහජන බැංකුවෙන් ලබාගත් විදේශ විනිමය හුවමාරු පහසුකම ඇතුළුව) විය. මේ අතර, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය පහසුකම පිළිබඳ තුන්වන සමාලෝචනයට අදාළව ශ්‍රී ලංකා බලධාරීන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ කාර්යය මණ්ඩල මට්ටමේ එකඟතාවකට එළැඹිණි. ණය නොවන විදේශ විනිමය ලැබීම් ඉහළ නංවා ගැනීමේ ප්‍රයත්නයන් මධ්‍යයේ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය පහසුකම පිළිබඳ වැඩසටහන අඛණ්ඩව පවත්වාගෙන යෑම, ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය අපේක්ෂිත පරිදි අවසන් කිරීම මෙන්ම බහුපාර්ශ්වික හා ද්විපාර්ශ්වික සංවර්ධන හවුල්කරුවන්ගේ අඛණ්ඩ මූල්‍ය සහාය හරහා විදේශීය අංශයේ ඔරොත්තු දීමේ හැකියාව සහ ආයෝජක විශ්වාසය තවදුරටත් ඉහළ නැංවෙනු ඇත.

දේශීය ආර්ථික ක්‍රියාකාරකම් වර්ධනය සඳහා අමතර සහායයක් ලබා දීමට මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය තවදුරටත් ලිහිල් කෙරේ

ඉහත දැක්වූ ප්‍රවණතා මෙන්ම වත්මන් සහ අපේක්ෂිත සාර්ව ආර්ථික ප්‍රවණතා සැලකිල්ලට ගනිමින්, ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය, 2024 නොවැම්බර් මස 26 වැනි දින පැවති රැස්වීමේ දී මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය තවදුරටත් ලිහිල් කිරීමට කටයුතු කළ අතර බරිත සාමාන්‍ය ඒකීෂණ මුදල් අනුපාතිකයෙහි දැනට පවතින සියයට 8.50ක පමණ මට්ටම හා සාපේක්ෂව එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතිකය සියයට 8.00ක් ලෙස තීරණය කළේය. මෙතෙක් ක්‍රියාත්මක වූ ලිහිල් මුදල් ප්‍රතිපත්ති ක්‍රියාමාර්ගවල ප්‍රතිඵල පිළිබඳව මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය සෑහීමකට පත්වන අතර, අවධානයකාරී පරිසරයක් මධ්‍යයේ වෙළඳපොළ ණය පොලී අනුපාතික දැනට පවතින මට්ටමේ ස්ථායී වීම හේතුවෙන් මනා සැලකිලිමත්භාවයකින් යුතුව තවදුරටත් මුදල් ප්‍රතිපත්තිය ලිහිල් කිරීම සඳහා මහ බැංකුවට ඉඩ ප්‍රස්ථාව සැලසී ඇත. මෙය ඉල්ලුම ඉහළ නැංවීමට, දේශීය ආර්ථික ක්‍රියාකාරකම් සඳහා සහාය වීමට මෙන්ම උද්ධමනය මැදි කාලීනව එහි ඉලක්කය කරා ළඟා වීම සඳහා සහාය සලසයි. විදේශීය අංශයේ ඔරොත්තු දීමේ හැකියාව වැඩිදියුණු වීම මගින්ද මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය තවදුරටත් ලිහිල් කිරීමට ගත් තීරණය සඳහා අනුබලයක් සැපයූ අතර, අඛණ්ඩව පවත්වාගෙන යන රාජ්‍ය මූල්‍ය ඒකාග්‍රතාවය ද මුදල් ප්‍රතිපත්ති මණ්ඩලයේ මෙම තීරණය සඳහා සහාය විය. ඒ අනුව, මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය

සාර්ව ආර්ථික ප්‍රවණතා සමීපව නිරීක්ෂණය කරන අතරම ආර්ථික වර්ධනය එහි විභව මට්ටම කරා ළඟා වීමට සහාය වෙමින් මැදි කාලීනව උද්ධමනය ඉලක්කගත සියයට 5ක මට්ටම ළඟා වීම සහතික කිරීම සඳහා දත්ත පදනම් කරගත් ප්‍රතිපත්ති ප්‍රවේශයක් අනුගමනය කරනු ඇත.

මුදල් ප්‍රතිපත්ති නීරණය	එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතිකය (OPR)	8.00%
	ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය (SRR)	2.00%

තොරතුරු සටහන:

මහ බැංකු අධිපති ආචාර්ය පී නන්දලාල් වීරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් 2024 නොවැම්බර් 27 වැනි දින පෙ.ව. 11.30ට ශ්‍රී ලංකා මහ බැංකුවේ සන්ථාගාරයේදී මාධ්‍ය හමුවක් පැවැත්වෙන අතර එය ලේස්බ්‍රැක් සහ යූ ටියුබ් ඔස්සේ සජීවීව විකාශය කෙරේ.

2025 වසර සඳහා වන පළමු මුදල් ප්‍රතිපත්ති විවරණය සඳහා වන මිලභ මුදල් ප්‍රතිපත්ති නිවේදනය නිකුත් කිරීමට නියමිත දිනය ඉදිරියේදී ප්‍රකාශයට පත් කෙරේ.

*දත්ත ඇමුණුම වෙත ප්‍රවේශය https://www.cbsl.gov.lk/sites/default/files/cbslweb_documents/mpr06_2024_s.pdf